

ආර්/2/3/5

2022.06.06

මහත්මයාණෙනි

“නැණ මිහිර” ප්‍රශ්නෝත්තර කට්ටල විකිණීම

මිලගණන් අංක.62/2022.06.17

2022 වර්ෂයේ 05 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු දරුවන්ට අතහිත දීමක් වශයෙන් ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව 2011 වසරේ සිට සුදුසුකම්ලත් ගුරුභවතුන්ගේ දායකත්වයෙන් විධිමත්ව සකස් කරන ලද “නැණ මිහිර” ප්‍රශ්නෝත්තර කට්ටල 100,000 ක් විකිණීම පිණිස මෙවරත් ඒ සඳහා හැකියාවක් ඇති පොත් ප්‍රකාශකයන්ගෙන් මුද්‍රා තැබූ මිලගණන් කැඳවනු ලැබේ.

එක් ප්‍රශ්නෝත්තර කට්ටලයක් වෙළෙඳ පොළ තුළ උපරිම විකුණුම් මිල රු.950.00 ක් විය යුතුය. යෝජනා කරන ගැණුම් මිල එකවර සම්පූර්ණ නොගයම(100,000) මිලදිගැනීම සඳහා හෝ අවම වශයෙන් ප්‍රශ්නෝත්තර කට්ටල 10,000 ක් මිලදිගැනීම සඳහා විය යුතුය.

එකවර සම්පූර්ණ නොගයම මිලදිගන්නේ නම්,

1. ඒ සඳහා සම්පූර්ණ මුදල එකවර ගෙවිය හැක, නැතහොත්
2. සම්පූර්ණ මුදලින් 50% ක් ගෙවා ඉතිරි 50% ක වාරිකය දින 60 ක් තුළ ගෙවිය යුතු අතර එම වටිනාකම සඳහා බැංකු ඇපකරයක් තැබිය යුතුය. බැංකු ඇපකරය වලංගු කාලය දින 90 ක් විය යුතුය.

ප්‍රශ්නෝත්තර කට්ටල 10,000 ක මිලදිගැනීමට මිල ඉදිරිපත් කරන්නේ නම් මිලදිගැනීමේදී ඊට අදාල මුළු මුදලම එකවර ගෙවිය යුතුය. තවද මිලදිගත් නොගයේ යම් ඉතිරියක් සිදු වුවහොත් සංස්ථාව විසින් නැවත භාරගැනීමක් සිදුකරනු නොලැබේ.

ඔබ විසින් ඉදිරිපත් කරන ගැණුම් මිල හා මිලදීගැනීමට අපේක්ෂිත තොගය සැලකිල්ලට ගෙන ප්‍රශ්නෝත්තර කට්ටල නිකුත් කිරීම තීරණය කරනු ලැබේ. ඒ අනුව ඉල්ලුම්කරු විසින් අදාල ප්‍රශ්නෝත්තර කට්ටල තොගය අප වෙතින් ලබාගත යුතුය.

ඒ අනුව එක් කට්ටලයක් ඉල්ලුම් කිරීමට අපේක්ෂිත මුදල ඇතුළත් ඔබගේ මිලගණන් 2022.06.17 දින සවස 3.00ට ප්‍රථම සභාපති, ටෙන්ඩර් මණ්ඩලය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 07 යන ලිපිනයට එවිය යුතුය. නැතහොත් මුදල් අංශයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියේ තැන්පත් කළ හැකිය.

නැණ මිහිර ප්‍රශ්නෝත්තර කට්ටල නිකුත් කිරීම හා මිලදීගත හැකි ස්ථාන සම්බන්ධයෙන් පූර්ණ ප්‍රචාරණ දායකත්වය ජාතික රූපවාහිනිය මගින් සිදුකරනු ලැබේ.

2022.06.17 දින සවස 3.00 පසු වූ වහාම පැමිණ සිටින විකුණුම්කරුවන් ඉදිරියේ ටෙන්ඩර් පත් විවෘත කරනු ලැබේ. ටෙන්ඩරය භාරගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය රූපවාහිනී සංස්ථාව සතුවේ.

ස්තූතියි - මෙයට විශ්වාසී

සහකාර අධ්‍යක්ෂ(ප්‍රසම්පාදන)

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව